

"රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි සඳහා වූ හරිත ඇගයීම් පද්ධතිය සහ මාර්ගෝපදේශ සංග්‍රහය" එළිදැක්වීම

01. සේවා පහසුකම් සැපයුම් ආයතනයක් තෝරා ගැනීම සඳහා පිරිවිතරය

01 වේදිකාව පිටුපස අලංකරණ ආකෘතිය (Backdrop)

01.1. මෙය ඩිජිටල් තාක්ෂණය අනුගමනය කරමින් (Digital Printing) සිව් වර්ණයෙන් (Four Colour) සකස් කල යුතුය. ආකෘතියේ දිග අඩි 55.6 සහ පළල 49.0 ක් විය යුතුය. මෙම නිර්මාණය හරිත ගොඩනැගිලි සංකල්පයේ අවශ්‍යතාවය සහ වැදගත්කම පෙන්නුම් කලාත්මක නිර්මාණයක් විය යුතු අතර උත්සවය පවත්වන අතරතුර ප්‍රදර්ශනය කිරීමට නියමිත විඩියෝ වාර්තා වැඩසටහන සඳහා මෙම Backdrop ආකෘතිය හා ඒකාන්තක වන ලෙස 20x12 ප්‍රමාණයේ LED Video Wall එකක් සවි කල යුතුය. .

Video දර්ශණ විකාශණය නොවන අවස්ථාවන්හිදී මෙම Video Wall සහ Backdrop ආකෘතිය ඒකාන්තකව දර්ශනය වන ලෙස නිර්මාණය සකස් කල යුතුය. (වේදිකාවේ දළ සැලැස්ම මේ සමඟ අමුණා ඇත.)

01.2 වැඩසටහනේ තේමාව භාෂා තුනෙන්ම සඳහන් කල යුතු අතර රාජ්‍ය ලාංඡනය ඇතුළත් විය යුතුය.

- වේදිකාව පිටුපස අලංකරණ ආකෘතිය සඳහා ඔබ සතුව නිර්මාණය කර ඇති කලාත්මක නිර්මාණ පවතී නම් ඒවා පිළිබඳවද සලකා බලනු ලැබේ.

02. පෝඩියම්, පහන සහ වේදිකාව මල් භාවිතා කොට කලාත්මක ලෙස අලංකාර කිරීම

03. ප්‍රධාන ශාලාවේ ශබ්ද විකාශන කටයුතු

මෙම උත්සවයේ නිවේදන කටයුතු සහ නර්තන අංග ඉදිරිපත් කෙරෙන බැවින් ඒ සඳහා ප්‍රමාණවත් පරිදි ශබ්ද විකාශන පද්ධතියක් (Sound System) හා සුදුසු මයික්‍රොෆෝන් යෙදවිය යුතුය.

04. සංස්කෘතික අංග සඳහා සුදුසු පරිදි වේදිකාව ආලෝකමත් කිරීම

05. ප්‍රදර්ශන කුටි සැකසීම

උත්සවයට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනය සඳහා අඩි 10x10 ප්‍රමාණයේ ප්‍රදර්ශන කුටි 20ක් ප්‍රධාන ශාලාව ඉදිරිපස සකස් කල යුතුය. මෙම ප්‍රදර්ශන කුටි සඳහා සුදුසු ආලෝකකරණ ක්‍රමවේදයක් භාවිතා කල යුතු අතර එක් එක් ප්‍රදර්ශන කුටිය සඳහා

01. ඇම්පියර් 5 විදුලි කෙවෙණි 01
02. ඇම්පියර් 15 විදුලි කෙවෙණි 01
03. මේසයක් සහ පුටුවක් ඇතුළත් කල යුතුය.

06. BMICH සම්මන්ත්‍රණ ශාලාවේ මාර්ගය දෙපස කොඩි කණු 75ක් සවි කිරීම.

මේ සඳහා අවශ්‍ය කොඩි අමාත්‍යාංශය විසින් සපයනු ලැබේ.

ඉදිරිපත් කෙරෙන ලංසුපත් සඳහා ටෙන්ඩර් විවෘත කිරීම 2016.12.29 වන දින ප.ව. 02.15ට සිදු කෙරෙන අතර ඔබගේ සැලැස්ම Power Point Presentation ලෙස සකසා 2016.12.30 වන දින ඉදිරිපත් කල යුතු අතර මේ සඳහා එක් එක් අයදුම් කරුවෙකුට විනාඩි 15ක කාලයක් වෙන් කරනු ලැබේ. (අදාල වේලාවන් 2016.12.29 වන දින දැනුම් දෙනු ලැබේ.)